

# ධනවාදයේ ලෝක අර්ථවාදය හා සමාජවාදය සඳහා ඉදිරි දැක්ම

දෙවන කොටස

The world crisis of capitalism and the prospects for socialism  
Part two

නික් ඩීම්ස් විසිනි  
2008 පෙබරවාරි 1

පහත පළවන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කම්මුව හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර දිජ්‍යාලියේ විසින් ජනවාරි 21 සිට 25 දක්වා සිස්ට්‍රේලියාවේ සිඩිනි නූවර දී පවත්වන ලද ජාත්‍යන්තර පාසුලට ඉදිරිපත් කැරුණු ආරම්භක වාර්තාවේ දෙවන කොටසයි. මෙම වාර්තාව ඉදිරිපත් කළ නික් ඩීම්ස් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තා මන්ඩලයේ සාමාජිකයෙක් ද සිස්ට්‍රේලියානු සමාජවාදී සමනතා පක්ෂයේ ජාතික ලේකම් ද වේ.

එක්සත් ජනපදයේ මූල්‍ය අර්ථවාදය ද විශේෂයෙන්ම පසුගිය සත් වසරක කාලය කුල අඩුවියුනු රටවල ප්‍රගතිය හා බැඳුන ලෝක ආර්ථික වර්ධනයේ ප්‍රසාරනය ද, වෙනම සිදුවීම් නොව එකම ක්‍රියාවලියක වෙනම පැති හා අංශයන් ය.

වවන කිහිපයකින් කිවහොත් - විනයේ හා අනෙක් රටවල ද ප්‍රසාරනය, එක්සත් ජනපදයේ කදුගැසුනු නය නොමැතිව සාක්ෂාත් විය නොහැකිව තිබුණි. එහෙත්, ගෝලිය ඉල්ප්‍රම හා එක්සත් ජනපද ආර්ථිකය පවත්තා ගැනීමට උපස්ථිතිකවූ මෙම නය උගුවීමේ විපාකය ලෙස ය වත්මන් අර්ථවාදය හටගෙන ඇත්තේ. ඒ සමග ම, විනයේ හා වෙනත් රටවල අඩු වියදම් නිෂ්පාදනය හා එම ප්‍රදේශ ලෝක ආර්ථිකයට එකාගු වීම උද්ධමනකාරී පිබනය අඩු කර ඇති. මෙම ක්‍රියාවලිය මගින් අඩු පොලී අනුපාතික පවත්තා ගැනීමට සාධක නිර්මානය කිරීම එක්සත් ජනපද ආර්ථිකය පමණක් නොව මූල්‍ය ලෝක ආර්ථිකයම පවත්තා ගෙන යාමට ප්‍රාන සම ලෙස වැදගත්වූ නය ප්‍රසාරනයට ඉන්ධන සැපයිය.

දැන් අපි මෙම ක්‍රියාවලිය සවිස්තරාත්මකව විමසා බලමු. අප්‍රත්ම මූල්‍ය අර්ථවාදය නිල් අහසෙන් කඩාපාත්වූ එකක් නොවේ. එය නිර්මානය කොට ඇත්තේ, 1987 කොටස වෙළඳපාල කඩාවැවීම තරම ඇත්ත දිවයන පෙර අර්ථවාදවලට ප්‍රතිචාර වශයෙන් ගනු ලැබූ පියවරයන්ගේ විපාකයක් ලෙස ය. එකල ගෙවිර්ල්

බැංකුවේ සභාපති ලෙස පත්වූ ඇලන් ග්‍රීන්ස්පැන් වෙළඳපාලේ ස්ථායි හාවය රක්ෂාත්මක සඳහා නය මාරුග පුළුල් කළේය.

1991-92 පසුබැමෙන් ඉක්නිවිට එලුමුනු 1990 ගනන්වල මූල් අවුරුදු කිහිපය අංග ලක්ෂිත වූයේ, - රීතියා "රකියා තැති" - මන්දගාමී වර්ධනය විසිනි. එහෙත් දකු ය මැද වන විට මාරුවක් සිදුවිය. එකසත් ජනපද ආර්ථිකය නගාලීමේ ද තීරණාත්මක ක්‍රියාකාලාපයක් ඉටුකළ කොටස් මිලෙහි ඉහළ තැගීම කෙරෙහි අවධානය යොමු කරමින් 1996 වසර අවසානයේදී කළ කතාවක් තුළ ග්‍රීන්ස්පැන්, "තාරකික පිශේෂන්මාදය" පිළිබඳව අනතුරු ඇගැවීය.

එහෙත්, පොලී අනුපාත තැගීමේ කෙටි උත්සාහයකට වෝල් වීදිය සතුරු වූ පසුව ග්‍රීන්ස්පැන් පොලී අනුපාත පහත හෙලීම දෙසට යොමුවිය. 1997 දී ආසියානු අර්ථවාදය පුළුරා ගිය කළේ, එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් යය "අහමු ඇනහිටීමක" ලෙස හැඳින්වූ අතර, ග්‍රීන්ස්පැන් අවධාරනය කළේ එය ආසියානු "අනුවර දනවාදයේ" ද "නිදහස් වෙළඳපාල" ක්‍රමෝපායන් හඳුන්වාදීමට අසමත්වීමේ ද ප්‍රතිඵලයක් බවයි. සෝවියට සංගමය හා අනෙකුත් ස්වැල්හින්වාදී තන්තු බිඳුවැවීමෙන් පසුව, ඇන්ග්ලේ-සැක්සන් "නිදහස් වෙළඳපාල" ක්‍රමයේ සුවිරි බලය තවදුරටත් සනාථ වූ බවක් ද ක්‍රියාපාතා ලදී.

කෙසේ වුවද, මාස කිහිපයකින් පැහැදිලි වූයේ ආසියානු අර්ථවාදය වනාහි ගැහුරු ගැටලුවාල ලකුනක් බවය. 1998 අගෝස්තු මාසයේ දී රැසියාව ජාත්‍යන්තර නය ගෙවීම පැහැර හැරි අතර, සැප්තැම්බරයේදී දිගුකාලීන ප්‍රාග්ධන කළමනාකරනය (Long Term Capital Management) රක්ෂිත අරමුදල, බිඳුවැවීමෙන් බෙරාගැනීම සඳහා බොලර් බිලියන 3 ක 'ගලවාගැනීමේ මෙහෙයුමක්' දියත් කිරීමට සිදුවීමත් සමග පදනම් මූල්‍ය අර්ථවාදයක් ලිභාභැරුනි. එක්සත් ජනපද ගෙවිර්ල් රිසර්ව් බැංකුව මීට ප්‍රතිචාරය දැක්වූයේ පොලී අනුපාතයන් පහත හෙලීමෙනි.

එහි ප්‍රතිඵලයක් ලෙස, ආර්ථික කුනාටුව සාපේශ්චව ක්‍රියාත්මක පහත ගිය බවක් පෙනීගිය අතර “නව ආර්ථික” යුගයේ හිමිදිරිය ලෙස තුවා දැක්වුනු ඉහළ නැගිමක්, එක්සත් ජනපද ආර්ථිකය දැයකය අවසානයේ දී අත් විදිය. සැබැවින්ම, කොටස් වෙළඳපොල වාර්තාගත නව උපරිමයකට නගිදි, ලාභානුපාතිකය පහතට නැඹුරුවීමට පටන් ගත් අතර එන්රොන් හා වර්ල්ඩ්කොම් වැනි සමාගම් විසින් අත් කර ගත් ඉහළ ලාභ ව්‍යාජ ඒවා බව හෙලිදරව් විය. 2000 වසරේදී කොටස් වෙළඳපොල මූලික කඩාවැටී එක්සත් ජනපද ආර්ථිකය මිලයන තුනක් කාර්මික රැකියා හංගවීමට තුවුදුන් පසුබැමකට පත් විය.

කෙසේ වුවද, යටි නැඹුරුව වැඩි කළක් නොපැවතුනි. එක්සත් ජනපද ආර්ථිකය උඩු නැඹුරුවකට අවතිරනුව තුමුදු එම තත්ත්වය අසාමාන්‍ය අංග ගනනාවකින් ලක්ෂිත විය. උඩු නැඹුරුව බොහෝකාට ම පදනම් වූයේ, වැඩිවූ පාරිභෝගික වියදීම් මත ය; එහෙත් පරිභෝගය වර්ධනය වූයේ ඉහළ වැටුප් හා රැකියා නියුත්කියේ වර්ධනය මත නොවේ. මුරුත වැටුප් මුළුමනින්ම පාහේ එක තැන රැදී තුවනි. එම තතු තුළ පරිභෝගයේ වර්ධනය පදනම් වූයේ ඇමරිකානු මහ බැංකුව පොලී අනුපාතිකය කපාභැරීම මගින් ඇතිකල පාරිභෝගික තයැදිම් ඉහළ නැවැම්හැකියාව මත පොලී අනුපාතිකය කපා හැරීම නිවාස උත්පාත්‍යකට තුවුදුමින් අනෙක් අතට පාරිභෝගික වියදීම් වැඩි කිරීමේ හැකියාවක් ජනිත කළේ ය.

ආර්ථික වර්ධනයට ඒසා මූලික වූ ඉහත කි අඩු පොලී අනුපාත යාන්ත්‍රණය ගකා කිරීමට ප්‍රධාන සාධකයක් වූයේ වින බලධාරීන් එක්සත් ජනපදයේ වත්කම්තුල සිදුකළ දැවැන්ත මූල්‍ය ප්‍රාග්ධන ආයෝජනයයි.

විනයේ වෙළඳ අතිරික්ත එක්සත් ජනපද මූල්‍ය ප්‍රාග්ධනයට යලි අතුල් කළ මෙම ප්‍රතිව්‍යුත්කරනය යහපත් වතුයක සම්පූර්ණ වීමක් ලෙස පෙනී ගියේය. විනය එක්සත් ජනපද හාන්චාර බිල්පත් හා වෙනත් ආකාරයේ තයාකර මිලට ගැනීම මගින් විනයෙන් එක්සත් ජනපදයට ගො ආ ප්‍රාග්ධනය නිසා ඇමරිකානු මහ බැංකුවට පොලී අනුපාතයන් පහලින් තබාගැනීමට ලැබුනි; මෙය නිවාස වෙළඳපොලට ඉත්දෙන සපයන අතරම, පාරිභෝගික වියදීම් ඉහළ දැමීම සඳහා මුදල් සුලඟකරමින් ද විනයේ පළල් වන නිෂ්පාදනයන්ට වෙළඳපොලක් සපයමින් ද එක්සත් ජනපදය සමඟ විනයේ වෙළඳ අතිරික්තය වැඩිකළේ ය; එසේ යලින් විනයට ගො ආ මුදල ආපසු එක්සත් ජනපද මූල්‍ය වෙළඳපොලතුවට ම ආයෝජනය කිරීමට ඉව සලසන ලදී. 2000-2001 එක්සත් ජනපද ආර්ථික පසුබැමෙන් ඉක්ති ලෝක ආර්ථික වර්ධනයේ අරවුවේ ම පැවතියේ මෙම ක්‍රියාවලියයි.

මූල්‍ය කුමෙය තුලට මහා පරිමානයෙන් තය එන්නත් කිරීම, එක්සත් ජනපද හා ලෝක ආර්ථිකය තිරසර කිරීමේ මූලික ක්‍රියාකළාපයක් ඉටුකළේය. එහෙත් ආර්ථිකය යලි පනගැන්වීමේ ලා සිය කර්තව්‍යය ඉටුකිරීමෙන් පසුව තය, ඉබේම අතුරුදහන් නොවේ. ඒ වෙනුවට එය, ගෝලීය ආර්ථිකය තුළ මූල්‍ය ප්‍රාග්ධනයේ කදුගැසීම ද සිදු කරමින් සමස්තයක් ලෙස පද්ධතියේ සංඛ්‍යාවත්වයට බරපතල අස්ථ්‍යීකාරී ඇගැවුම් දරා සිටි.

පසුගිය විසිපස් වසර දෙස යලි හැරී බලන විට, ග්‍රින්ස්පැන්ට අනුව අපට දක්නට ලැබෙන්නේ අඩු, නාමික හා සැබැ පොලී අනුපාතයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, 1987 හා 2001-02 වසරවල හැරෙන්නට 1981 සිට සැම වසරකම නාමික දාල දේශීය නිෂ්පාදිතයට (දදේනී) වැඩි වේගයකින් වත්කම්වල මිල ලෝක පරිමානව ඉහළ නැග තිබෙන බවය.

මෙම ක්‍රියාවලියේ ඇගැවුම් කවරේද? සටහන් කර ගත යුතු ප්‍රථම කාරනය නම්, තය මගින් මූල්‍ය සම්පාදිත තොග, නිශ්චල දේපල හා අනෙකත් සැම ආකාරයක ම දේපල හිමිකම් සියලුල ඒ හෝ මේ ආකාරයකින් ආදායමට හිමිකම් කියන බවයි. මෙහි අර්ථය නම් අවසන් විග්‍රහයේද ඒවා, කමිකරු පන්තියෙන් උකහා ගනු ලැබුන අතිරික්ත වටිනාකමට හිමිකම් කියන බවය.

දදේනීයෙන් ඉඩ සලසනවාට වැඩි වේගයකින් එවන් දේපලවල අගය ඉහළ නැගිය හැක්කේ ජාතික ආදායමෙන් ලාභයට හිමිවන අනුපාතය වැඩි වන විටය. එනම්, උකනා ගැනීමට තරම විශාල අතිරික්ත වටිනාකම් තටාකයක් ඇත්නම් ය. එහෙත් දදේනී ට වැඩි වේගයකින් ඉහළ නැගින වත්කම් අගයන් විසින් ආදායමට හිමිකම් කිමේ ක්‍රියාවලියට දිගින් දිගටම පැවතිය නොහැකිය.

මෙම ක්‍රියාවලිය කෙතෙක් දුර ගොස් ඇත්දැයි ඇගැවුම් කෙරෙන ලිපියක් 2007 ජූනි 25 වන දින ගිනැන්සැල් වැසිමිස් පත්‍රයේ පලවිය. 1995 වසරට පෙර එක්සත් ජනපදයේ දදේනී ට අනුපාතිකව පුද්ගලික අංගයේ දෙනය 3.4 ට 1 දක්වා වන සාමාන්‍යයකින් උව්‍යාවචනය වූ බව එය සඳහන් කරයි. “දැන් එක්සත් ජනපද ආර්ථිකයේ ඉතිරිකිරීම්වල මන්දගාමිත්වය තිබියදීත් අනුපාතය 4.1 ට 1 ක මට්ටමේ පවතියි. දිගු කළක් පැවති සාමාන්‍යය කරා යලි ගමන් කිරීමක් ඇගැවුම් කරන්නේ එක්සත් ජනපදයේ පුද්ගලික වත්කම්වලට ගුද්ධ අගය දාල වශයෙන් බොලර් බිලියන 10,000 න් වැටෙන බවය. ලෝකයේ වැඩි හරියක ඒ සමාන ප්‍රවනතාවන් දක්නට ඇත. එලඹුමින් තිබෙන මූල්‍ය දියවීයාම් එක්සත් ජනපදය බිලියන 25,000 ත් 30,000 ත් දක්වා පහසුවෙන්ම ලගාවිය හැකිය.” සි ලිපියෙහි සඳහන් වේ.

මැකින්සි ග්‍රේල්බල් ආයතනයට අනුව, 2005 දී ගෝලිය මූල්‍ය වත්කම් සමස්තය බොලර් රුලියන 140 උ ලගාවිය. ඒ ගෝලිය දදේනී මෙන් තුන් ගුණයකට වැඩි ප්‍රමානයකි. ගෝලිය මූල්‍ය වත්කම් තොගය හා ගෝලිය දදේනී දළ වශයෙන් සමානව් 1980 තත්වය සමග මෙය සසඳ බැලුවහොත් උද්‍යතවී ඇති තත්වයේ බරපතලකම පැහැදිලි වනු ඇත.

එක්සත් ජනපද උකස් වෙළඳපොලට ගොඩබැස ගතහොත් පැහැදිලි වන්නේ මෙම දැකයේ වැඩි හරියක එය 'පොන්සි' රටාවක් ගෙන ඇති බවය. එනම් උකස් නය සචරුප වත්කම් ඒවායේ වටිනාකම උකහාගත්තේ අභේක්ෂිත ආදායම් ගෙවීම් දහරාවෙන් නොවේ (අවමුඛ නය පිළිබඳ කාරනයේදී පැහැදිලි වූ පරිදි දිගට ම ගෙවීම් කිරීමේ හැකියාවක් කිඩුනේ නැතු.) ඒවා වටිනාකම උකහා ගත්තේ නය පහසුකම් තව තවත් වැඩිවෙමින් වෙළඳපොල උනුසුම් වෙද්දී, යට්කී වත්කමේ වටිනාකම දිගටම ඉහළ යනු ඇතැයි යන අභේක්ෂාවෙනි. නැගෙන වෙළඳපොල පෙන්නුම් කළ අර්ථය නම් නයට පිටුබලය සපයන වත්කම් - එනම් නිවාස වටිනාකම් - ඉහළ නැග තිබීම නිසා ලොකු අවදානම් දරාගත හැකි ය. යන්නයි.

2001 දී උකස්කර උත්පාදනයෙන් සියයට 8.6 ක් නැතහොත් බිලියන 190 කට දායක වූයේ අවමුඛ නිවාස උකස්කරයන්ය. පසුව මේවා මූල්‍යවත්කම්වල සචරුපයෙන් විකුනා දැමී. 2001 දී බිලියන 95 ක් වූ රැනියා රක්ෂිත අවමුඛයන් 2005 වනවිට බිලියන 507 දක්වා වැඩිවිය.

පෙරකළ බැංකු තමන් විසින් උත්පාදනය කරන ලද උකස්කරයන්ගේ අවදානම තක්සේරු කළ යුතුව තිබුනි. ඒ රැනියා 3-6-3 බැංකු කුමයේ යුතුය විය. එනම් සියයට 3 පොලියට මුදල් නයට ගෙන, නිවාස ගැනුම්කරුවන්ට සියයට 6 පොලියට නය දෙන බැංකුකරුවා සටස තුන විදින විට විනෝද වීම සඳහා ගොල් පිටිය කරා ගමන් කිරීමයි.

නව මූල්‍යමය ලෝකයේ අවදානම තක්සේරු කිරීම බොහෝ දුරකට නවතා දමනු ලැබ තිබේ. උකස වෙනත් ආයතනයකට විකුනා දමන බැවින් උකස් උත්පාදක ආයතනවලට අවදානම තක්සේරු කර ගැනීමේ කාර්යයට කරගැසීමේ උවමනාවක් නැතු. මන්දයත්, මහු, එනම් උකස් උත්පාදකයා අවදානම දරන්නේ නැති නිසාය. එසේ නම් අවදානම තක්සේරු කෙරෙනු ඇත්තේ කෙසේද? ස්ට්‍රේන්ත්‍රේඩ ඇන්ඩ් පුවර්ස්, මූඩිස් හා ගිච් වැනි අවදානම තක්සේරු කරන ආයතනවලට එය බාරවිය. අවමුඛ හා අනෙකුත් අවදානම් වැඩි උකස්කර මත පදනම්වූ නයකර සඳහා ඉහළ වර්ගිකරනයක් ලැබී ඇතැයි සහතික කරලීම සඳහා

මෙම ආයතන වැදගත් ක්‍රියා කළාපයක් ඉටුකරනි. එසේ සහතික කිරීම ඔවුන්ගේ වාසිය සඳහා වනු ඇත.

අවමුක අරුබුදය පිළිබඳ මැත අධ්‍යයනයකට අනුව උකස් බැඳුම්කරයන් අලෙවි කිරීමට උදුවුතිරීම සඳහා ප්‍රමිතිකරන ආයතනවලට ගෙවන ලද ගාස්තු, "ප්‍රමිතිකරන ආයතනවල සම්ප්‍රදායික ව්‍යාපාර කටයුතු වන සමාගම බැඳුම්කර ප්‍රමිතිකරනය සඳහා වූ මිල මෙන් දෙගුනයක් තරම් විය. මූඩිස් සමාගම 2006 එහි ආදායමෙන් සියයට 44 ක් ලබාගත්තේ අභ්‍යා නය, තෙක්විට කාඩ් නය හා උකස්කරයන් වැනි ව්‍යුහගත මූල්‍ය සම්පාදනයන් ප්‍රමිතිකරනයෙනි." (එල් රන්ඩ්බේල් රේ, "අවමුඛ උනුවී ගලායාමේ පාඨම්", ලෙවී ආර්ථික ආයතනය, 2007 දෙසැම්බර්, 21 පිටුව)

දැන් අවමුඛ වෙළඳපොල මුළුමනින්ම බිඳවැටී ඇත. "බොලර් රුලියනයකට වැඩි වටිනාකමකින් යුත් එක්සත් ජනපද අවමුඛ උකස්කර අගය අඩකින් පහත වැවෙනු ඇති" බවට ගනන් බලා තිබේ. (රේ 22 පිටුව)

නය සම්පාදනයේ ව්‍යාප්තිය නිවාස මිලගනන් ප්‍රමිතා දමා ඇතුවා පමණක් නොව, රටත් වඩා විශාල ලෙස නය ගැනීම ප්‍රසාරනයට තුවුදී ඇත. "පසුගිය දැකය පුරා ඉඩම් අගය පහසුවෙන්ම දෙගුනයක්ව තිබේ. මෙය 1997 දී බිලියන 10 සිට 2005 දී බිලියන 20 ඉක්මවා ඇති අතර නිවාස උකස්කරයන්හි වගකීම් රටත් වැඩි වේගයකින් - 1997 දී බිලියන 2 සිට 2005 වන විට බිලියන 10 දක්වා - ඉහළ නැගුනි. ( සැබැවින්ම 2002-06 අතර දදේනී වර්ධනය වූයේ බිලියන 2.8 කින් පමණක් වූවත් සමස්ත නය බිලියන 8 න් වැඩුනි.) (රේ 27 පිටුව)

මෙම මූල්‍ය බුබුල නිර්මානය කිරීමේ එක් ප්‍රධාන යාන්ත්‍රණයක් වූයේ උකස්කර සුරක්ෂා කිරීම ය. එනම් උකස්කර විශාල සංඛ්‍යාවක් නය ගොනු තුවලට රස් කිරීම් ඉන් පසුව විකුනා දැමීම් ය. මෙයින් බලාපොරොත්තු වූයේ බැංකුවල හා අනෙකුත් මූල්‍යයනවල ගේෂ පත්‍රවලින් අවදානම ඉවතට මාරු කර යැවීමයි. එහෙත් සිදුවී ඇත්තේ, රැනියා "ව්‍යුහගත ආයෝජන වාහකයන්" (එස්ආයිඩ්) නමින් හඳුන්වන, බැංකු විසින්ම ඒවායේ ගේෂ පත්‍රවලින් පිටස්තරව පිහිටුවාගත්තාවූ සංවිධාන මගින් මිලට ගෙන තිබෙන අවදානම වැඩි නය හේතු කොට ගෙන සිදු වී ඇත්තේ ඉදිරිපත දොරෙන් ඉවත දැමු අවදානම පසුපස දොරෙන් යලි රිංගා ඒමයි. මෙම සුරක්ෂා නිර්මානය කිරීමේ දී අවමුඛ උකස්කරයන් ඉටුකළ වැදගත් ක්‍රියාකළාපය ජාම්ජ මගින් නිකුත්කළ පහත දැක්වෙන සටහනෙන් පැහැදිලි කෙරේ.

## පලළුව වර්ධනය වීම

ආයෝජන ප්‍රමිතියෙන් පහළ උකස්කරවල පිටුබලය සහිත සුරුකුම් නිකුතු 2003 හා 2006 අතර කාලයේ ඉහළ නැති අන්දම

බොලර් බිලියනවලින්, එකතුවේ ප්‍රතිශතය ලෙස

වර්ගය	2003	ජනවාරි-ජූනි 2006
පුමුබ	57.6 (52)	67.2 (26)
අවමුබ	37.4 (34)	114.3 (44)
Alt-A	15.8 (14)	76.5 (30)
එකතුව	<b>110.8</b>	<b>258.0</b>

### මූලාශ්‍රය-෋කස්කර මූල්‍ය ක්‍රමයේ ඇතුළු පැත්ත

෋කස් අයකර ගැනීමේ හැකියාව අගැසීමට උනන්දුවක් නොදැක්වූ සංවිධාන විසින් උත්පාදිත උකස් ගොනු දැන් බැංකු මතට පැවත්වන්නේ වට රුමක් ගසාය යන්නයි සුරුකුම්කරක ක්‍රියාවලියේ අර්ථය. මෙහි අර්ථය වනාහි ක්‍රියාවලියේ අවධානම තක්සේරු කර නැති නයකරුවන්ගේ නය දැන් බැංකු මත පැටවී ඇති බවයි. විශාල ලාභ ගෙත්තින මෙම ක්‍රියාවලිය පදනම් වූයේ එක් තීරණාත්මක අනුෂ්‍යපගමයක් මතය. එනම් නයෙහි අඛන්ඩ සැපයුම්, නිවාස මිලගෙනන් නොක්‍රියා ඉහළ න්‍යුතු ඇතැයි ද එබැවින්, යම් නය පැහැර හැරීමකදී සරලව ම නිවාස විකුතා දමා එහි ගැනුම් මිලට වඩා වැඩියෙන් අයකර ගත හැකිවේයයි ද යන්නයි.

එම අනුෂ්‍යපගමය 1994 න් පසු දශකයක් පමන කාලයක් තීරසරව පැවතුනා, 2005-06 දී පහත වැට්ටීම ආරම්භ වීමත් සමග බිඳු වැටෙන්නට පටන් ගත්තේය. 2004 දී කිලින් වසරට වඩා සියයට 20 න් ඉහළ ගිය කේස් මිලර් නිවාස මිල දරුණුකය 2006 දී සියයට 5 පහළ වැටුනි.

නිවාස බුබුලෙහි මූලික දේශයක් පැවතුනි. එනම්, උකස් නය ගෙවීම සඳහා යොදන්නට සිදුවී තිබුනු මූලාශ්‍රය වන කම්කරු පන්තික පවුල් ඉමහත් බහුතරයකගේ ආදායම, 2001 අවසාන ආර්ථික පසුබැංමේ අග භාගයේ පටන් එකතුනේ පල්ලේ නැත්තම් අඩුවී තීවිමයි. පසුගිය අට වසර තුළ එක්සත් ජනපද දදේනි හතරෙන් එකකටත් වඩා වැඩිවී ඇතත් මධ්‍යනා වැටුප් සියයට 4 න් වැටි තිබේ.

මූල්‍ය ගැටුපු අවමුබ උකස් වෙළඳ පොලට වඩා යුර දිග ගොස් තිබේ. වානිජ්‍ය පත්‍ර වෙළඳපොල තුළ - එනම්, ආයතන කෙටිකාලීන නය නිකුතුව මගින් මුදල් සෞයාගන්නා වෙළඳපොලේ - බොලර් බිලියන 2.2 ක් කළේ පසුව නය පවතින අතර ඉන්, ලැබිය යුතුවූ කෙශ්වී කාඩ් නය, නිවාස උකස්කර, මොටර් රථ නය

හා අනෙකුත් බැඳුම්කර වලින් පිටුබලය ලබන නය තීලියන 1.2 කි. ලොකුම බැංකුවලට කර ගැසීමට සිදුව ඇති නය හිමිකම්වලින් තීලියන භාගයක් පමන අයකරගත නොහැකි නොවිනා කඩාසි විය හැකිය. (රේ, 36 පිටුව)

අර්බුදයකට මුහුනදෙන මීලය ක්ෂේත්‍රය නය සඳහා රක්ෂණ ක්‍රමයක් වන පැහැර හරින නය භුවමාරුව විය හැකි බවට අනතුරු ඇගැවීම් පවතී. (නිදසුනක් ලෙස 2008 ජනවාරි 14 දින ගිනෑන්ඡල් වයිමිස් )

සමස්ත පාඩුවේ තරම හරිහැරි දැන්නා කෙනෙක් නැති. අවමුබ අර්බුදය දිගහැරෙන්ට පටන්ගත් විට ඇමරිකානු මහ බැංකු පාලක බර්නන්කේ තක්සේරු කලේ පාඩුව තීලියන 50 ත් 100 අතර වන බවය. දැන් පාඩුව තීලියන 300 ත් 400 අතර වේ යයි දැන් අපේක්ෂා කෙරේ. එහෙත් එය රට බෙහෙවින් වැඩිවිය හැකිය. එක් තක්සේරුවකට අනුව නිවාස මිල සියයට 30 ක් තරම් පහත වැටුනාත් නයෙහි අලාභය තීලියන 900 තෙක් වැඩිවිය හැකිය. (බලන්න- ලෙවී ආයතනය ප්‍රකාශයට පත්කළ, ජැන් ක්‍රිජල් මින්ස්කිගේ "කුෂන්ස් මග් සේග්ම්රි")

බැංකු මුහුන දෙන තත්ත්වයට අමතරව පවත්නා කාරනයක් නම් විනයේ හා අවශේෂ ආසියාවේ නිෂ්පාදිත භාන්ඩ සඳහා වෙළඳපොලක් සැපයීමේදී ඒ සා වැදගත් ක්‍රියාකාලාපයක් ඉටුකළ එක්සත් ජනපදයේ පාරිභෝගික වියදමේ මට්ටම හින කර දැමීමට නිවාස වෙළඳපොල ක්‍රියාවැස් පැවතීම ඇති කරන බලපෑම ය.

ඇමරිකානු ජනගහනයේ ඉහළම සියයට 20 භැර අනෙක් කොටසේ මුළුත ආදායම උකතින පල්ලු නැත්තානාත් පහත වැටුනු තත්ත්වයක් තුළ ජනගහනයේ විශාල කොටසකට වැඩි නය ගැනීම සඳහා මූල්‍ය සම්පාදනය තීරීමේදී වැදගත් ක්‍රියාකාලාපයක් ඉටුකළේ ඉහළ නැති නිවාස මිලය. 2002 පටන් නිවාස උගෙසට තබාගනු ලැබූ මූදල්වල එකතුව තීලියන 1.2 ක් විය. එය මෙම කාලය තුළ ඉහළ ගිය පාරිභෝගික වියදම්වලින් සියයට 46 කට සමාන විය. එක්සත් ජනපදයේ සසඡ ජාතික සම්පූලවට ඉදිරිපත්කළ වාර්තාව තුළ ඩේවිඩ් නොර්ත් පැහැදිලි කළ අයුරු එහි සමාජ ප්‍රතිච්චිත දැවැන්ත විය. (බලන්න-ලෙක දෙනෙක්වර පද්ධතියේ දේශපාලන හා ආර්ථික අර්බුදය ද, සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිදැරුණය හා කර්තව්‍යයන් ද පිළිබඳ ඩේවිඩ් නොර්ත්ගේ සහන් )

"දශක තුනහමාරක් තීස්සේ වැටුප් එකතින පල්ලුවේ නිසා තමන්ට කරගැසීමට සිදුව තීඩ් ආර්ථික බර බද්දල්වලට මුහුන පැම සඳහා ඇමරිකානු කම්කරු ජනතාවට තීඩ් ප්‍රධානම මාර්ගයක් නිවාස මිල පහත වැටුමෙන් නැතිවි ගියේය. ඇමරිකාවේ වයස 30 ගනන්වල පිරිමි කම්කරුවෙක් දැන් ලබන්නේ ඔහු 1978

දී ලැබූ ආදායමට වඩා සියයට 12 ක් අඩු ආදායමකි. වැටුප් අයග වැටුමට මූහුන දීම සඳහා යොදාගනු ලැබූ “පිරිමැසුම් යාන්ත්‍රණයන්”ගේ ප්‍රතිඵලය වී ඇත්තේ ගුම බලකාය තුළට ස්ත්‍රීන් විශාල වශයෙන් ඇතුළේ විම, (1970 දී සියයට 38 ක් වූ එය අද වන විට සියයට 70 කි.) සහ වාර්ෂික වැඩ කාලය සති දෙකකින් වැඩිකිරීම බව හිටපු කමිකරු ලේකම් වරයෙක් වන රෝබට් රිච් සඳහන් කරයි. සාමාන්‍ය යුරෝපීයයෙකුට වඩා ඇමරිකානුවෙක් වසරකට පැය 350 ක් වැඩිපුර වැඩ කරයි. 21 වන සියවස එල්පිමත් සමග, මුදලට වැඩ කිරීමේ ගාරික හැකියාවේ සීමාන්තයට පැමින සිටි කමිකරුවේ සිය නිවාස උකසට තබා ගත් නය මත වැඩි වැඩියෙන් යැපීමට පටන් ගත්ත. ආදායම හා අවශ්‍යතාව අතර එන්ට එන්ටම පුළුල් වන පරතරය පියවාගැනීම සඳහා තිබූ ඒ මාර්ගය අතුරුදෙහන්ව ඇති අතර මිලයන ගනනක්දෙනා මූල්‍ය අගාධයකට ඇදී වැටුමේ ඉරනමට මූහුනදී සිටිති. දැනට මත් 2007 මුල් අර්ධය වනවිට එක්සත් ජනපදයේ පුද්ගල බංකාලොත්වීම් සියයට 48කින් ඉහළ නැග තිබේ. මේ සිත සංඛ්‍යාව තම නිවහන් උනුසුම් කරගැනීමේ වියදුම් පියවා ගැනීම සඳහා කමිකරුවන් මිලයන් 27 කට සරලව ම නය ගැනීමට සිදුවේ නිවීම පෙන්නුම් කරන්නේ ඔවුන් මූල්‍යමය වශයෙන් වැටි සිටින පාතාලයයි. නිවාස උකසට තබා නය ගැනීම මෙන්ම තෙව්වී කාඩ් පාවිච්චිය ද ගැටුපු සහගතව තිබේ. පවත්නා ආර්ථික යට්‍රපාරයට මූහුන දී කටයුතු කිරීමේ සාම්ප්‍රදායික හා පුද්ගලවාදී සියලු මාර්ග ඇතිරි යදි පන්තියට අරක්ෂාවේ ගත හැකි එකම මාර්ගය ලෙස ධෙන්ඩ්වර පද්ධතියට එරෙහිව සාමුහික හා සවිඥානික සමාජ හා දේශපාලන අරගලයක් කරා යොමුවීමට කමිකරු පන්තියට බලකෙරෙනු ඇති.

මෙම ක්‍රියාවලිය දරා සිටීමේදී නයෙහි ක්‍රියාකළාපය පිළිබඳ සිය විශ්ලේෂණය තුළ ලෙවී ආයතනයේ ලේ රන්ඩ්ප්ල් රේ පෙන්වා දෙන්නේ, වර්ධන වෙගයේ අඩුවීමක් ගැනුරු පසුබැමක් බවට පන්වීමට මූල්‍ය කඩාවලිය වැඩිමක් ම අවශ්‍ය නොවන බවය.

“අන් සියලු කොන්දේසි සමාන වූ කල්හි පොද්ගලික අංශයේ වියදුම තම ආදායමේ එක් බොලරයකට ගත 97ක් වනසේ වියදුම කරන්නේ නම් එහිදී දදේනි සියයට හයකින් පහත වැවෙනු ඇත. පොද්ගලික අංශය සැබැවින්ම හිතියට පත්වුව හොත් පසුබැස්මකදී ඔවුන් සාමාන්‍යයන් කරන පරිදි වියදුම බොලරයකට ගත 90 තෙක් පහත හෙලනු ඇත. එහිදී දදේනි බොලර රුවියන එක හමාරක් ක්ෂේර වීමෙන් ඇති කරනු ලබනු ඇත්තේ අයවැය හිගයන්ගෙන් හෝ අපනයන මගින් මුළුමනින්ම පියවිය නොහැකි පුපුරන සුළු දැවැන්ත හිගයකි.” (රේ, 44 පිටුව)

ගෝලීය මූල්‍ය වෙළඳපාලෙහි හදවතටම වැදි ඇති ගැටුපු මාලාවකට ලේක දන්ග්වර පද්ධතිය මූහුන දී සිටින බව සීමිත සංඛ්‍යා ලේඛින ප්‍රමානයකින් පවා පැහැදිලි වේ. මෙය ඇංග්ලේ-සැක්සන් (බ්‍රීලංකා - ඇමරිකානු) මූල්‍ය ආකෘතියේ අවසානය බව ගිනෑන්පැල් විසිමස් පත්‍රයේ මාර්පින් වුල්ග් අනතුරු අගවයි. ජාත්‍යන්තර සමඟ බැංකුවේ සාමාන්‍යාධිකාරී මැල්කම් නයිට්, පසුගිය දැනකය තුළ මූල්‍ය නැව්‍යකරනයේ හදවතෙහිම පැවති “උත්පාදනයේ හා බෙදාහැරීමේ” ආකෘතියෙහි බිඳවැටීම පෙන්වා දෙයි.

පසුගිය වකවානුව තුළ වර්ධනය කළ මූල්‍ය විධිකුම හා හාවිතාවන් බරපතල ගැටුපු නිර්මානය කර ඇති බව පුළුල්ව පිළිගනු ලැබූ ඇත. කෙසේ වෙතත් මෙම විධිකුමන් පුක්කානම අල්ලාගත් කිසියම් තක්කයි වෙළදුන් විසින් සකසන ලද ඒවා නොවේ. ඒවා වනාහි බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ම තැන්වලින් අනුමත කැරුණු ගෝලීය ආර්ථික වර්ධනය සමග ම ද බැඳී පවතින සාධකයන් ය. එබැවින් මෙය පුදෙක් තවත් යමක් අත්හදාබැලීමක් හෝ වෙනත් පාවහන් මාරුකිරීමට උත්සාහ කිරීමක් වැනි අඩු අවදානම් විධිකුම කරා ආපසු යාම වැනි සරල කාරනයක් නොවේ.

ලේක දන්ග්වර ආර්ථිකයේ ස්ථාවරත්වය කෙරෙහි නය අස්බුදයේ බලගතු අස්ථිහාරයක් පවත්නා බවට දැන් පුළුල් වැටහිමක් ඇතිව තිබේ.

## මතු සම්බන්ධයි